

# ශ්‍රී ලංකාවේ පුද්ගලික රුකුවරණ මධ්‍යස්ථානවල පුස්තකාල සඳහා වන අවම ප්‍රමිත

ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ විශේෂ කමිටුවක් වන ආයතනගත ලැබුන් සඳහා වූ  
පුස්තකාල කමිටුව විසින් සකස් කරන ලදී.

ශ්‍රී ලංකා පුස්තකාල සංගමය  
විද්‍යාත්මක සංගම් සංවිධානය  
(OPA), 275/ 75 ,  
ස්ටැන්ලි විශේෂුන්දර මාවත,  
කොළඹ 07.

කැදුවුම්කරු  
සුන්ල් ප්‍රේමරත්න මහතා  
විද්‍යාත්මක ලිපිනය [sp12386@gmail.com](mailto:sp12386@gmail.com)  
0777476675/0717524829

## සාමාර්කයින්

- ච්‍රි.රු.එස් බණ්ඩාර මහතා
- ඒ.ධර්මරත්න මහතා
- කේ.අංච්‍ර.එන් හර්ෂනි මහත්මිය
- නන්දන තඹවිට මහතා



## කැඳවුම්කරුගේ සටහන

ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ විශේෂ කමිටුවක්වන ආයතනගත ලුණ් සඳහා වූ අනු කමිටුව මගින් ලමා නිවාස සහ ලමා රකවරණ මධ්‍යස්ථානවල පුස්තකාල සඳහා අවම ප්‍රමිතින් සකස් කිරීම ශ්‍රීලංකා පුස්තකාල සංගමයේ 2016-2022 උපාය මාර්ගික සැලසුම් කමිටුව යටතේ යෝජනා විය.

ශ්‍රීලංකාවේ ත්‍රියාන්තමක විවිධ වර්ගයේ පුස්තකාල ඔවුන්ගේ මව ආයතන විසින් සපයනු ලබන මාරුගෝපදේශ සහ ප්‍රතිපත්ති අනුව කළමනාකරණය කරගනී. නමුත් ලමා රකවරණ මධ්‍යස්ථානවල පුස්තකාල පහසුකම් අවම මට්ටමක පවතී. ශ්‍රී ලංකාවේ දිනෙන් දින වැඩි වන ලමා නිවාස සහ ලමා රකවරණ මධ්‍යස්ථාන සඳහා ලියාපදිංචි වන ලුණ් සංඛ්‍යාවේ ද කැඩී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කෙරේ. මෙම ආයතනවල පුස්තකාල පහසුකම් අවම වම්ටමින්හේ ඇතැම් මධ්‍යස්ථානවල එම පහසුකම් ඇත්තේම නැති තරමිය. එසේම කියවීමේ පහසුකම් ලබා දීමට හෝ පුස්තකාලයක් කළමනාකරණය කර ගැනීමට ප්‍රමාණවත් පහසුකම් ද සිමා සහිතය. මේ සඳහා තිබෙන සම්පත් ප්‍රමාණය ද ඉතාම සිමා සහිතය. තව ද පාසල්, පුස්තකාල මහජන පුස්තකාල හා විශ්ව විද්‍යාල පුස්තකාල ආදියේ විවිධ අධ්‍යාපනයන් සිදු කර තිබුණ ද මෙම ආයතනගත ලමා නිවාසවල පුස්තකාල වල අවශ්‍යතා පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් සිදුවී නොමැත. අධ්‍යාපනය ලැබීමේ අයිතිය රටක ඔහුම පුරවැසියෙකුට හිමිවන මූලික මිනිස් අයිතිවාසිකමකි. එබැවින් මෙම ලමා නිවාස පුස්තකාල වල පහසුකම් වැඩි දියුණු කිරීමට මාපෙන් විවර කිරීමෙනුවට සිදුකරන මහගු උපකාරයකි. මෙම ලමා නිවාස සඳහා විදිමත් පුස්තකාල මාරුගෝපදේශ හෝ අවම ප්‍රමිතින් නොමැතිවීම සුවිශේෂී අඩුපාඩුවකි. එම හිඟැස පිරවීම සඳහා ලමා නිවාස හා ලමා රකවරණ මධ්‍යස්ථාන වෙනුවෙන් සැකසු මෙම පුස්තකාල සඳහාවන අවම ප්‍රමිතින් ඇතුළත් ප්‍රකාශනය මහෝපකාරී වනු ඇතැයි මම විශ්වාස කරමි. තව ද මෙමගින් ලමා මිතුරු පුස්තකාල සේවාවක් ලබා දීමටත්, ලමා නිවාස හාර මව ආයතන වලට මාරුගෝපදේශ මාලාවක් ලෙස ද මෙය හවිතයට ගත හැකිය. මෙම ප්‍රකාශනය සකස් කිරීම සඳහා දිරි ගැන්වු COMAISP 2016-2022 ප්‍රධාන කැඳවුම්කරු වන උපාලි අමරසිරි මහතා විශේෂයෙන් සිහිපත් කරමි. තවද මෙහි අඩුපාඩු පෙන්වා දෙමින් සහය වූ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පත්මා බණ්ඩාරනායක මහන්මියටත්, කොළඹ මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපතිනිය වන වරුණී ගෙබඩ ආරච්චි මහන්මියටත් ස්තූතිය පිරිනනම්.

සුනිල් ප්‍රේමරත්න

කැඳවුම්කරු

## පටුන

1. හැඳින්වීම	1
2. ඉලක්ක සහ අරමුණු	2
3. ලමා පුස්තකලයක වගකීම්	3
4. ලමා රක්වරණ මධ්‍යස්ථානයක සිටින දරුවන් පිළිබඳ නිර්චිත නොවන	3
5. ලමා නිවාස පුස්තකාල කළමනාකරණය සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ	3
5.1 පුස්තකාල ගොඩනැගිල්ල	3
5.2 පුස්තකාල කාර්ය මණ්ඩලය	4
5.3 පුස්තකාල කමිටුව	4
5.4 පුස්තකාල ද්‍රව්‍ය	4
5.4.1 පොත්	4
5.4.2 ගහ භාණ්ඩ	5
5.5 පුස්තකාලයේ අභ්‍යන්තර ආලෝකය සහ සනීපාරක්ෂක පහසුකම් සැලැසීම.	5
5.6 පුස්තකාලයට අවශ්‍ය වාකාශය	5
5.7 ග්‍රන්ථ සංසරණ සේවාව.	5
5.8 පුස්තකාලය විවෘත කර තබන වේලාව.	5
5.9 පුස්තකාලය පුස්තකාල මගින් ක්‍රියාත්මක කළ හැකිය.	6
5.10 අයවැය ලේඛනය.	7
5.11 පුස්තකාල කාර්ය සාධනය ඇගයීම.	8
විමර්ශන මූලාශ්‍ර	9

## හඳුන්වීම

ශ්‍රී ලංකාවේ ලමා රෝක්ටරණ මධ්‍යස්ථාන ක්‍රම ක්‍රමයෙන් වැඩි වන තත්ත්වයන් පෙන්නුම් කෙරේ. ලමා රෝක්ටරණ මධ්‍යස්ථාන වල රදි සිටින දරුවන්ට ද ලොව පුරා සිටින අනෙකුත් දරුවන්ට මෙන්ම සම අයිතිවාසිකම් හිමිවේ. ඔවුන්ගේ අධ්‍යාපනය ලැබේමේ අයිතිය මෙන්ම නවීනතම පහසුකම් වලින් සහිර පුස්තකාල පහසුකම් ලබා ගැනීමට ද අවස්ථා තිබිය යුතුය. එමගින් රටට වැඩිදායී පුද්ගලයින් බිජි කරීමට ඉඩ හසර විවෘතවනු ඇත. තත්ත්වය එසේ වුව ද ලංකාව පුරා ව්‍යාප්තව තිබෙන ලමා රෝක්ටරණ මධ්‍යස්ථානවල රදි සිටින ලමුන්ට එම ලමා නිවාසවල පුස්තකාල පහසුකම් අවම මට්ටමක පවතී. තව ද ගුණාත්මක පුස්තකාල පහසුකම් ලබා ගැනීම සිහිනයක් පමණකි. මෙයට මූලික හේතු කිහිපයක් පහත පරිදි සඳහන් කළ හැක.

- 1) ලමා රෝක්ටරණ මධ්‍යස්ථානවල කියවීමේ ද්‍රව්‍ය වල ඇති හිගය.
- 2) කියවීමේ සංස්කෘතියකට හැඩි නොගැසීම.
- 3) කියවීමට සුදුසු පරිසරයක් හේතු පුස්තකාල පහසුකම්වල තිබෙන අඩුපාඩු
- 4) පුස්තකාලයක් පවත්වාගෙන යාමට හේතු ලමුන්ට විධිමත් කියවීමේ පහසුකම් ලබා ගැනීමට මග පෙන්වීමක් නොමැති වීම.
- 5) මව භාෂාවලින් තිබෙන සම්පත් හිගය.
- 6) ලමා රෝක්ටරණ මධ්‍යස්ථානයේ සීමා සාහිත ඉඩක්.

පෙර සඳහන් කරන ලද කාරණා මෙන්ම වර්තමානවලමා රෝක්ටරණ මධ්‍යස්ථානවල අමතර කියවීමේ ද්‍රව්‍ය ඇතුළත් රාක්කකිහිපයක් හේතු ඇතැමි විට කියවීමේ ස්ථාන පැවතියද එහි කියවීමේ ද්‍රව්‍ය සීමාසහිතය මේ මෙයට මූලික හේතුව වනුයේ ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති වීම, පුස්තකාල ගොඩනැගිල්ලක් නොමැතිවීම, පුස්තකාල සම්පත් හිගය යනාදියයි. මෙම තත්ත්වය පිළිබඳු ලංකා පුස්තකාල සංගමය ආයතනගත ලමුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්ලමා රෝක්ටරණ මධ්‍යස්ථාන වල පුස්තකාල සඳහා අවම ප්‍රමිති සකස් කළ යුතු බවට යෝජනා විය ඒ අනුව මෙම මාරුගෝපදේශ මාලාව සකස් කරන ලදීමෙමගින්ලමා රෝක්ටරණ මධ්‍යස්ථාන පුස්තකාලයක් පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික මගපෙන්වීමක් ලබා දෙනු ඇත. එසේම මෙම මාරුගෝපදේශ මාලාව සකස් කිරීම සඳහා අන්තර් පුස්තකාල සංගමේ එකතුව(IFLA) මගින් ප්‍රකාශයට පත් කළලමා පුස්තකාල සඳහා වූ මූලික ප්‍රමිතින් අනුගමනය කරන ලදී.

### ඉලක්ක සහ අරමුණු

ලමා පුස්තකාල මගින් දරුවන්ගේ කියවීමේ රුවිය වර්ධනයට හාස්‍යය වීම හා කියවීමේ රුවි අරුවිකම් හඳුනා ගනිමින් ඔවුනට අවශ්‍ය පුස්තකාල ද්‍රව්‍ය මනාව සංවිධානය කර තිබෙනසුවිශේෂී ස්ථානයකි ලමා පුස්තකාලය මෙම මාරුගෝපදේශ සංගමයේ මූලික අරමුණ වනුයේලමා මිතුරු පුස්තකාලයක් පවත්වාගෙන යාමට අත්වැලක් සැපයීමයි. ලමා පුස්තකාලයක් මැනවින් පවත්වාගෙන යැමු සඳහා අවශ්‍ය මූලික මග පෙන්වීම නැතහොත් අවම ප්‍රමිතින් යෝජනා කිරීම මෙහි මූල්‍ය

පරමාර්ථය වේ. ලමා රකවරණය මධ්‍යස්ථාන වල වෙසෙන අවාසි සහගත ලැමුන් සඳහා පූස්තකාලයක් පවත්නාගෙන යැමට මුලික මගපෙන්වීමක් ලෙස මෙය භාවිතා කළ හැකිය.

### **සුවිශේෂ පරමුණු**

1. ලමා රකවරණ මධ්‍යස්ථානවල වෙසෙන දරුවන්ගේ පූස්තකාල සම්පත් භාවිතයට මුලික මග පෙන්වීමක් ලබා දීම.
2. දැනට පවතින පූස්තකාල සම්පත් වැඩි දියුණු කිරීම සඳහා සහාය වීම සහ අධ්‍යයන මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීමට මග පෙන්වීම.
3. පූස්තකාල සම්පත් මනාව සංවිධානය කර ගැනීමට මග පෙන්වීම
4. දරුවන්ගේ කියවීමේ රුවිය වර්ධනය මෙන්ම ලිඛීම, කථනය, සවන් මේ කුසලතා සංවර්ධනයට පූස්තකාලයේවැදගත්ම පහදා දීම.
5. අවාසි සහගත දරුවන්ගේ පුරුණ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමට පූස්තකාලයෙන් මග පෙන්වීම.

## **අමා පුස්තකාලයක වගකීම**

අන්තර් ජාතික පුස්තකාල සංගම් සංසදය (IFLA)පෙන්වා දෙනමාර්ගේපදේශ අනුව අමා පුස්තකාලයක මූලික වගකීම වනුයේ දරුවන්ගේ කියවීමේ අවශ්‍යතා මැනවින් සපුරාලීම වේ. දැනුම ලබා ගැනීමේ කුමෝපායන් වර්ධනය මෙන්ම ඔවුන්ගේ පරිකල්පන ගක්තින් වර්ධනය සහ කියවීම තුළින් ආස්ථාදිනීය අත්දැකීම් ලබා දීමට අමා පුස්තකාලය මහෝපකාරී වේ. සමාජයට බැඩායි පුද්ගලයෙකු බිජිකිරීමේ මූලික අභිලාෂ පෙරමුකොට ගත් පුස්තකාලය තුළින් පුද්ගල සංවර්ධනයටමෙන්ම රටේ අනාගත සුබ සිද්ධියට ඉමහත් පටිචලක් සැලසේ.

## **අමා රෙකවරණ මධ්‍යස්ථානයක සිටින දරුවන් පිළිබඳ විවිධ නිර්වචන**

ශ්‍රී ලංකාවේ වනිනා කටයුතු සහ අමා සුබ සාධක අමාත්‍යාංශය 2004 දී කරන ලද විග්‍රහයට අනුව ආයතනගත හෙවත් අමා රෙකවරණ මධ්‍යස්ථාන වල සිටින පැමුන් යනු වයස අවු 0-18 න් අතර සිටින දෙමාපායන් මියගොස් හෝ භාරකරුවන් නෙමැති දරුවන් ආයතනගත දරුවන් ලෙස නම් කෙරේ. පරිවාස හා අමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවට අනුව "දෙමාපිය රෙකවරණය ප්‍රමාණවත්ව තොලැබෙන දරුවන් සඳහා විකල්ප රෙකවරණයක් ලබා දෙන ස්ථානයක් ලෙස අමා නිවාසයක් හෝ අමා රෙකවරණ මධ්‍යස්ථානයක් ලෙස කිව හැක. යුත්‍යිසේෆ (UNISEF) සංවිධානයට අනුව ආයතනගත පැමුන් ලෙස වයස අවු.18 ට අඩු මව හෝ පියා අහිමි වුණු හෝ මව පියා දෙදෙනාම අහිමි වූ දරුවන්ගේ රෙකවරණය සලසා දෙන ස්ථානය අමා රෙකවරණ මධ්‍යස්ථානයක් ලෙස කිව හැක.

## **අමා නිවාස පුස්තකාල කළමනාකරණය සඳහා වන මාර්ගෝපදේශ :-**

### **5.1 පුස්තකාල ගොඩනැගිලිල**

අමා රෙකවරණ මධ්‍යස්ථානවල රඳී සිටින දරුවන් සඳහා ගැලපෙන පරිදි පුස්තකාල කාමරය හෝ පුස්තකාලය සඳහා වෙන් වූ ස්ථානය මතාව සැලසුම් කළ යුතුය. විවිධ වයස් කාණ්ඩ වලින් යුත් පැමුන් සඳහා ගැලපෙන පරිදි පුස්තකාල පරිසරය සකස් කළ යුතු වේ. දරුවන්ගේ වයස් මට්ටම් වලට ගැලපෙන පරිදි අමා නිවාසයේ අනෙකුත් ගොඩනැගිලි පිළිබඳවත් සලකා බලා දරුවන්ට ඉතාම පහසුවෙන් ප්‍රතිඵලිය හැකි ස්ථානයකන් තොරා ගැනීම වැදගත් වේ.

මෙහිදී සලකා බැලිය යුතු අංශ ගණනාවකි.

1. පුස්තකාල සේවය සපයන අවකාශය
2. පොත් රාක්කගත කරන පුදේශය
3. කාර්යාල පුදේශය
4. දරුවන්ගේ අන්තර් ත්‍රියාකාරකම් සඳහා අවකාශය වෙන් කිරීම.
5. කියවීමට සුදුසු පරිසරයක් වෙන් කිරීම.
6. සනීපාරක්ෂක පහසුකම් ආදිය

මෙම මූලික කොටස් වලින් සැයුම්ලත් පුස්තකාලය සැම වයස් කාණ්ඩයකටම අයත් දරුවන්ගේ අවශ්‍යතා වලට ගැලපෙන පරිදි සකස් කළ යුතුය.

## 5.2 පුස්තකාල කාර්ය මණ්ඩලය

අමා නිවාසයේ හාරකාර මණ්ඩලය විසින් පුස්තකාලය කළමනාකරණය සඳහා කෙනෙකු නම් කළ හැකිය. එසේ තෝරා ගත් අය වෙනුවෙන් සුදුසු පුහුණු අවස්ථා ලබා දීම හා පුස්තකාලය මනාව සංවිධානය කිරීමට මග පෙන්විය යුතුය. පොත් රක්ක, කියවීමේ ප්‍රතේශය ආදිය අවම මට්ටමින් පැවතිය ද මනාව පරිපාලනය තුළින් දරුවන්ගේ කියවීමේ අවශ්‍යතා සපුරා ලිමට පුහුණුලාභීයාට හැකියාව ලැබේ. අමා නිවාසයේ අනෙකුත් කාර්ය මණ්ඩලයේ සහයෝගය මේ සඳහා ලබාගත හැකිය.

## 5.3 පුස්තකාල කම්ටුව

- I. පුස්තකාල කම්ටුවක් පවත්වාගෙන යැම අමා නිවාස පුස්තකාලයට ඉමහත් ගක්තියකි. පුස්තකාලයේ කටුෂුතු මනාව පවත්වාගෙන යැමට මෙම කම්ටුව මගින් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරගත හැකිය. එම කම්ටුව මගින් පුස්තකාලය පවත්වාගෙන යැමට, පොත් පත් මිලදී ගැනීමට සහ ගොඩනැගිලි නඩත්තුවට අවශ්‍ය පහසුකම් ලබාගත හැකිය.
- II. පුස්තකාල සේවාවේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීමට සහයලබා ගත හැකිය.
- III. අරමුදල් රස් කිරීම සඳහා සහය වීම හා ඒ තුළින් පුස්තකාලයේ අවශ්‍යතා ඉටු කර ගත හැකි වීම.

මෙම කම්ටුව සඳහා අමා නිවාසයේ පාලක මණ්ඩල සාමාජිකයන්, ප්‍රදේශයේ පරිවාස නිලධාරී, අමා නිවාසයේ නිලධාරීවරයෙක් වැනි අය කම්ටු සාමාජිකයින් ලෙස පත් කරගත හැකිය.

## 5.4 පුස්තකාල ද්‍රව්‍ය

අමා රෙකුරේන මධ්‍යස්ථානයේ සිටින දරුවන්ගේ වයස් මට්ටම ගැන විශේෂ අවධානය යොමු කරමින් ඔවුන්ගේ පරිකල්පන ගක්තිය, අවබෝධය හා හාඡාමය කුසලකා වර්ධනය ආදි අරමුණු කරගත් කියවීමේ ද්‍රව්‍ය තිබිය යුතුය. අනෙකුත් දරුවන් සමග අන්තර් ක්‍රියාකාරීත්වය එකිනෙකාගේ තිපුණතා වර්ධනය ආදි විවිධ කුසලකා වර්ධනයට අමා රෙකුරේන මධ්‍යස්ථාන වල පුස්තකාල බෙහෙවින් උපකාරී වේ. දරුවා කුමයෙන් වර්ධනයන් සමග ඔවුන්ගේ වර්ධනීය මට්ටම අනුව කියවීමේ ද්‍රව්‍ය රස් කිරීම ඉතාම වැදගත් වේ. මූල් අමාවිය ගත කරන දරුවන් සඳහා ක්‍රිඩා, විනෝද්‍යුත්‍යක සෙල්ලම් ආදිය තුළින් ඔගෙනුම් ක්‍රියාවලියට දායක කර ගත හැක. මෙසේ අධ්‍යාපනික ක්‍රියාකාරකම් ලබා දෙන ස්ථානයක් ලෙසද පුස්තකාලය ඉතාම වැදගත් වේ.

### 5.4.1 පොත්

දරුවන්ගේ අවශ්‍යතා වලට පරිදි ඔවුන්ගේ රැවී අරුවිකම් අනුව පොත්පත් තෝරාගත යුතුය. මූල් අමාවිය ගතකරන දරුවන්ගේ ආකර්ෂණය දිනාගත හැකි වර්ණ, පින්තුර, විශාල අකුරු ඇතුළත් පොත් තෝරා ගැනීම වැදගත්ය. අත්පත් කරගත් පොත්පත් මනාව සංවිධානය කර තැබිය යුතුය. පොත් රාක්ක නිතිපතා පිරිසිදු කිරීම දුවිලි වලින් තොරව පිරිසිදු වාතාග්‍රෑයක් ලැබෙන පරිදි අදාළ ග්‍රන්ථ එකතුව මනාව සංවිධානය කර තැබීම වැදගත් ය. අනෙකුත් පුස්තකාල ද්‍රව්‍ය එනම් පුවත්පත්, සගරා, ඩිජිටල් පුවරු ආදිය ද ක්‍රමානුකූලව සංවිධානය කර තැබිය යුතු සේම ප්‍රතිග්‍රහණ ලේඛනයක් හෝ දත්ත ගබඩාවක් තුළට සියලු ලේඛන තොරතුරු ඇතුළත් කර තැබීම ඉතාම වැදගත් ය.

#### 5.4.2 ගෘහ හාණ්ඩි

පුස්තකාලය තාවකාලික ස්ථානයක තිබෙනම් ස්ථීර ගෘහ හාණ්ඩි එකතු කිරීම අපහසුය. ලමා රකවරණය මධ්‍යස්ථානයේ ඉඩකඩ තිබෙන පරිදි පැයුරු ආදිය හාටිතා කළ හැකිය. විශේෂයෙන්ම කතාන්තර කියවීම, දැරුවන් සමග කියවීමේ ප්‍රායෝගික හිඟාකාරකම් වලදී ගැනීමේ බැංකු වලට වඩා පැයුරු හාටිතය සුදුසුය. ගෘහ හාණ්ඩි පමණක වඩා විශාල වුවහොත් දැරුවන් අපහසුතාවයට පත් වේ. ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි මේස පුවු පොත් රාක්ක ආදිය තෝරාගත යුතුය. එක් එක් පුස්තකාලයට සුදුසු ගෘහ හාණ්ඩි විවිධ වේ. දැරුවන්ට ගැලපෙන පරිදි තෝරා ගැනීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා ජාතික පුස්තකාලය හෝ සුදුසුකම් ලද පුස්තකාලාධිපතිවරයෙකු සහයෝගය ලබාගෙන ගෘහ හාණ්ඩි වල ප්‍රමිතිය පිළිබඳව සෞයා බලා එම හාණ්ඩි ලබාගත හැකිය.

#### 5.5 පුස්තකාලයේ අභ්‍යන්තර ආලේඛය සහ සහිපාර්ශක පහසුකම්

පුස්තකාලය තුළ පුමාණවත් ආලේඛයක් තිබීම සහ දිවා කාලයේ ස්වභාවික ආලේඛය හාටිතයට හැකියාව පැවතීම පුස්තකාලයට අත්‍යවශ්‍ය කරුණකි. ආලේඛමත් පසුවීම කියවීමට පහසුවකි. පුස්තකාලය තුළට ලැබෙන ආලේඛය පරාවර්තනය කිරීමට සුදුසු පරිදි ලා පැහැති තින්ත ආලේඛනය කිරීම සහ බිත්ති වල පහළ කොටසේ තද වර්ණ ආලේඛනය ද සුදුසු වේ. තවද දැරුවන්ගේ අවශ්‍යතා පරිදි සහිපාර්ශක පහසුකම් සලසා දිය යුතුය.

#### 5.6 වාතාගුය

පුස්තකාල කාමරය හෝ ගොඩිනැගිල්ලට මනා වාතාගුයක් ලැබීමට සැලැස්වීම පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමු කළ යුතුය. පුස්තකාල කාමරය උණුසුම් තත්වයක් වුවහොත් කියවීමට හෝ ඉගෙනුම් ක්‍රියාවලියට බාධාවකි.

#### 5.7 ග්‍රන්ථ සංසරණ සේවාව

පුස්තකාලයක ඉතා වැදගත් අංශයකි, ග්‍රන්ථ සංසරණ සේවාව විධීමත් පුස්තකාලයක මෙය ඉතා ක්‍රමානුකූලව සිදු වේ. ලමා රකවරණ මධ්‍යස්ථාන පුස්තකාලයක වුවද සංසරණ වාර්තා පවත්වාගෙන යාම, පුස්තකාල කාධිපත්, අන්තර් පුස්තකාල ඩුවමාරු ආදිය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කිරීම හා වාර්තා පවත්වාගෙන යාම වැදගත් වේ. පුස්තකාල හාරකරු මේ සඳහා මනා පුහුණුවක් ලබා ගැනීමට වග බලගෙන යුතුය.

#### 5.8 පුස්තකාලය විවෘත කරන වේලාව

පුස්තකාලය විවෘත කර තැබීමේ වේලාව තීරණය වනුයේ ලමා රකවරණ මධ්‍යස්ථානයේ සිටින දැරුවන්ගේ අවශ්‍යතා අනුවය. පුස්තකාලය විවෘත කර තිබෙන වේලාව පිළිබඳ දැරුවන් අවබෝධ කරගත් පසුව ඔවුන් ඊට අනුගතව පුස්තකාලය හාටිතයට පුරු වේ. මෙසේ විවෘත කර තබන වේලාව පුදර්ගනය කර තැබීමත් පුස්තකාලය මගින් සිදු කරනු ලබන විවෘත වැඩසටහන් පිළිබඳවත් විධීමත් පරිදි දැරුවන් දැනුවත් කළ යුතුය.

## **පුස්තකාල මගින් ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන්.**

### **5.9.1 කථාන්තර පැය**

කථාන්දර (Story telling) වේලාව ලමා නිවාස පුස්තකාලයක අනිවාර්ය අංගයකි. පොත් වල අන්තරෙන් කථාව ගබා නාගා කියවීමෙන් දැරුවන්ගේ ගුවණ හැකියාව වර්ධනය. කියවීමේ ආගාව වර්ධනය වීම නව දැනුම් කරා ප්‍රච්චිට් වීම වැනි ප්‍රයෝගන රසක් අත්පත් කර ගත හැකිය. ඉතා හොඳ සටහන් දීමේ කුසලතාව තුළින් පසුකාලීන කියවීමේ අඩිතාලම දමනු ලබන අතර සිංහල, දෙමළ, ඉංග්‍රීසි වැනි විවිධ භාෂාවන් ඕස්සේ මෙම කථාන්දර වේලාව සූදානම් කරගත හැකිය. කථාව පැවැත්වීමට පෙර සූදානම එනම් කථාවේ මාත්‍රකාව, කර්තා සාරාංශ ආදි විස්තර ඉදිරිපත් කළ හැකිය. ප්‍රශ්න ඇසීම, සාකච්ඡාව, විවිධ වැඩ සටහන්, විවාරාත්මක වැඩසටහන් ද මෙම කථාන්දර පැය තුළ සංවිධානය කරගත හැකිය.

### **5.9.2 පුස්තකාලය සහ ක්‍රිඩා භාණ්ඩ**

දරුවන්ගේ හසුරු කුසලතා වැඩිදියුණුව සදහා ක්‍රිඩා භාණ්ඩ, සෙල්ලම් බඩු (toys) කුඩා දරුවන්ගේ විනෝද්‍යාස්වාදය සදහා අත්‍යාවශා වූවකි. ලමා රකවරණ මධ්‍යස්ථානයේ පුස්තකාලයට සෙල්ලම් භාණ්ඩ ලබාගැනීමෙන් සහ විනෝදයෙන් ඉගෙන ගැනීමට අවශ්‍ය පරිසරයක් ගොඩනගා ගැනීම අත්‍යාවශාම කරුණකි. සෙල්ලම් ප්‍රහේලිකා වර්ණ හඳුනා ගන්නා භාණ්ඩ, හැඩතල, ගණීතමය සෙල්ලම් බඩු ආදිය තුළින් දරුවන්ගේ හසුරු කුසලතා මෙන්ම තරකන හැකියාවද වර්ධනයවේ.

### **5.9.3 නාට්‍ය සංවිධානය.**

පුස්තකාල මගින් සංවිධානය කළ හැකි විවිධ ක්‍රියාකාරකම් අතර නාට්‍ය රුග දැක්වීමට දරුවන් පුහුණු කිරීම ද වැදගත්ය. පොත් පත් කියවීමෙන් ලබන පරික්ල්පන ගක්තිය තුළින් නාට්‍යානුසාරයෙන් විවිධ අංග ඉදිරිපත් කළ හැකිය.

### **5.9.4 ආරාධිත ක්‍රියාකාරකම් හා දේශකයින් මගින් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම.**

ආරාධිත ක්‍රියාකාරකම් හා දේශකයින් ගෙන්වා ගනීමින් කාලීන මාත්‍රකා යටතේ දේශන හා වැඩමුළ පැවැත්වීම කළහැකිය. ලමා රකවරණ මධ්‍යස්ථානයට ගැලපෙන හා එම ප්‍රදේශයට ආවේනික වූ මාත්‍රකා තෝරා ගනීමින් සාකච්ඡා කළ හැකිය.

### **5.9.5. විවිධ ක්‍රියාකාරකම්**

පුස්තකාල වලට සංවිධානය කළ හැකි ක්‍රියාකාරකම් අසීමිතය පවත්නා සම්පත් අනුව කාර්ය මණ්ඩලයේ කැපවීම හා උනන්දු අනුව දරුවන්ගේ කුසලතා ඔප් නැංවන ඕනෑම ක්‍රියාකාරකමක් සංවිධානය කළ හැකි වීම විශේෂත්වයකි. මේ සදහා කාර්ය මණ්ඩලයේ කැපවීම හා උනන්දුව අත්‍යාවශාවෙන් ගෙවීමෙන් ක්‍රියාකාරකම්, මුද්දර එකතු කිරීම, පායික සමාජ පිහිටුවීම, උදාහරණ ලෙස දැන්වීය හැකිය.

### 5.9.6 උපදේශනය

දරුවන්ගේ මතෙක් සමාජයේ අවශ්‍යතා තෝරුම් ගෙන ඔවුන් දිරි ගැනීමේ අත්‍යවශ්‍ය වුවකි. අමා නිවාසවල රදි සිටින විවිධ ගැටළු වලට මූහුණ දි සිටින දරුවන්ගේ යහපත උදෙසා උපදේශනය ඉතා වැදගත්ය.මේ ආග්‍රිත වැඩ සටහන් පුස්තකාලය මතින් සංවිධානය කළ හැකිය.

### 5.9.7 වෙනත් ආයතන සහ /වෙනත් පුස්තකාල සමග සහයෝගීතාව ගොඩනෑංචීම.

අමා පුස්තකාලයේ එලදායී පැවැත්මට විවිධ සංවිධාන ප්‍රජා සංවිධාන අවට පුස්තකාල වැනි ආයතන සමග සහයෝගයෙන් කටයුතු කිරීම වැදගත්ය.අමා පුස්තකාලයේ භාරකරුහෙළ් /පුස්තකාලාධිපති විසින්වෙනත් සංවිධාන සමග සහයෝගය ලබාගෙන දරුවන්ගේ කියවීමේ පහසුකම් වැඩ දියුණු කිරීමට උත්සුක විය යුතුය. අවට පාසල් පුස්තකාල,අමා පුස්තකාල සමග විවිධ සහයෝගිතා වැඩ සටහන් තුළින් ලමා නිවාස දරුවන්ගේ ඉගෙනීම කටයුතු වලට රැකුලක් සැපයේ. පුස්තකාල චාරිකා දියත් කිරීම, සංස්කෘතික කළා ප්‍රසාග පැවැත්වීම, කතුවරුන්ගෙන්වාහෙළ් කතන්ද කියවීමට සුදුසු ප්‍රද්‍යුලයින් ගෙන්වා වැඩ සටහන් පැවැත්වීම.මිට අමතරව පුස්තකාලය හා සම්බන්ධ උපායමාර්ගික වැඩ සටහන් දියත් කිරීම තුළින් පුස්තකාලයේ කටයුතු සාර්ථක කරගත හැකිය.

### 5.10 අයවැය ලේඛනය

අමා රැකවරණ මධ්‍යස්ථානයේ පුස්තකාලය තුළින් සිදුවන සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සයදහා අරමුදල් සපයා ගත යුතුය. මව් ආයතනය මතින් පුස්තකාලයට ලබා දෙන මුදල අනුව පොත්පත් එකතුව යාවත්කාලීන කරගත හැකිය. එම පුස්තකාල සම්පත් නවීකරණය වන විට පුස්තකාල පරිහරණය සයදහා ප්‍රමුණ් ඒකරාදිවේ. මෙම කටයුතු සයදහා ලැබෙන මුදල් පුස්තකාලයේ අය වැය ලේඛනයක සටහන් කළ යුතුය එමගින් මුදල් ලැබීම හා වැයවීම පිළිබඳ පැහැදිලි ලේඛනයක සටහන්වේ. එය ඉතාමත් අවශ්‍ය අංශයකි. පුස්තකාලය සයදහා විවිධාකාරයෙන් අරමුදල් ඒකරාදි කර ගත හැකිය. උදාහරණ ලෙස

1. පුදේශීය හා ජාත්‍යන්තරරාජ්‍ය තොවන සංවිධාන මතින්, අධ්‍යාපන සහ අමා සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය සයදහා උනන්දුවක් දක්වන රාජ්‍ය හා රාජ්‍ය තොවන සංවිධාන මතින්ආධාර ලබා ගත හැකිය.
2. ව්‍යාපාරික ස්ථාන ඔවුන්ගේ ආයතනික සාමාජයීය වගකීම ඉලක්ක අනුව අමා රැකවරණ මධ්‍යස්ථාන සයදහා ද උපකාර කරන අවස්ථා තිබේ.
3. රජයේ ප්‍රතිපාදන මතින්
4. පුකාගන ආයතන සමග සාම්‍රුව ගනුදෙනු කිරීමසහ පුස්තකාලකටයුතු සංවිධානයකරගැනීම සයදහා ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීම.

### 5.11 පුස්තකාල කාර්ය සාධනය ඇගයීම.

පුස්තකාලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තා පවත්වා ගෙන යැම තුළින් වාර්ෂිකව හා මාසිකව පුස්තකාල කටයුතු වල ප්‍රගතිය මැන බැලීමට හැකිය. වාර්ෂික අයවැය ලේඛන පවත්වාගෙන යාම පුස්තකාලය මතින් කරන ලද වැඩසටහන් ආදිය පිළිබඳ ලේඛන පවත්වාගෙන යාම ඉතා වැදගත්ය.

## විමර්ශන මූලාශ්‍ර

### References:

Guidelines for Library Services to children Libraries published by the International Federation of Library Associations (IFLA) available at <https://archive.ifla.org/VII/s10/pubs/ChildrensGuidelines.pdf>

IFLA Guidelines for Library Services to Children aged 0-18 / revised version (2018) [https://www.ifla.org/files/assets/libraries-for-children-and-ya/publications/ifla-guidelines-for-library-services-to-children\\_aged-0-18.pdf](https://www.ifla.org/files/assets/libraries-for-children-and-ya/publications/ifla-guidelines-for-library-services-to-children_aged-0-18.pdf)

IFLA School Library Guidelines (2015) <https://www.ifla.org/files/assets/school-libraries-resource-centres/publications/ifla-school-library-guidelines.pdf>

Mahwasane, N.P.(2008) Provision of Library Services to disadvantaged children in rural areas of the Limpopo Province, Unpublished Dissertation , University of South Africa. <http://hdl.handle.net/10500/2548>

National Plan of Action for Children in Sri Lanka (2016-2020), Ministry of Child and women affairs,<https://www.endviolence.org/sites/default/files/paragraphs/download/National%20plan%20of%20action%20for%20children%20in%20Sri%20Lanka%202016-2020.pdf>

Pauline W. and Lyman, H. H. (1967), Library Services to the Disadvantaged and Handicapped, American Library Association (ALA) Bulletin , October, 61(09), 1065-1074pp. <https://www.jstor.org/stable/25697727>